

අරමුදල් කළමනාකරුවන්ගේ සමාලෝචනය

ආර්ථික සමාලෝචනය

ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වර්ෂයේදී 3 කාර්තුවේදී 1.6% කින් වර්ධනය වූ අතර ඉන් අනතුරුව අඛණ්ඩව දළ දේශීය නිෂ්පාදිතයේ කාර්තු හයකින් වර්ධනය පහළ ගියේය. විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශය ඇතුළු ප්‍රධාන ආර්ථික අංශ තුනේම ප්‍රසාරණය වර්ධනයට හේතු විය. ඒ අනුව කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ක්‍රියාකාරකම් 2023 3 වන කාර්තුවේදී පිළිවෙලින් 3%¹, 0.3%¹ ක් හා 1 1.3%¹ කින් පුළුල් විය. විනිමය අනුපාතවල හිතකර වෙනස්කම්, අඩු පොලී අනුපාත සහ උද්ධමනයේ මධ්‍යස්ථභාවය වර්ධන අපේක්ෂාවන් වැඩි දියුණු කළේය. 2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7% කින් ප්‍රසාරණය වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරයි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ශක්තිමත් ගලා ඒම සහ සේවක ප්‍රේෂණ 2024 දී වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙනු ඇත.

පොලී අනුපාත පරිසරය

උද්ධමනය අධික ලෙස ඉහළයාම සහ විදේශ විනිමය සංචිත වාර්තාගත පහළ මට්ටම් කරා ගමන් කිරීම සමඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පශ්චාත් නිදහස් ඉතිහාසයේ එහි දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දුන්නේය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2023 මැයි මාසය දක්වා සිය මූල්‍ය ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 1050 කින් (Bps) ඉහළ නැංවීය. ක්‍රියාත්මක වෙමින් තිබූ මුදල් දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට සාර්ව මූලධර්ම ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ අතර උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වේගයකින් මධ්‍යස්ථ විය. මිල මධ්‍යස්ථකරණය හේතුවෙන් 2023 ජූනි මස සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුව ප්‍රතිපත්ති අනුපාත 6503Bps කින් අඩු කළ අතර නවතම මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 9.00% සහ 10.004% ලෙස පවත්වාගෙන යාමට තීරණය කළේය. .

ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියේදී නවත්වනු ඇතැයි අපි විශ්වාස කරන අතර මෙතෙක් ගෙන ඇති මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ පොලී අනුපාත නවදුරටත් පහළට ගමන් කිරීමට ඉඩ සලසනු ඇත. ඒ අනුව, ඉහළ නංවන ලද වෙළෙඳපොළ ද්‍රවශීලතාවය සහ උද්ධමනය සඳහා අඩු ඉල්ලුම් තත්ත්වය සහිත පීඩනය මගින් මධ්‍ය කාලීන වෙළෙඳපොළ පොලී අනුපාත ප්‍රතිපත්ති සමඟ සමපාත වනු ඇතැයි අපි විශ්වාස කරමු.

එපමනක් නොව, මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කාර අරමුදල් ලැබීම් වලට ප්‍රතිචාර වශයෙන් පහත වැටීමේ අවදානම් වාර්තා මගින් රජයේ සුරැකුම්පත් වල ප්‍රතිලාභ කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරයි.

2023 ජූනි මාසයේ සිට බැංකු අංශය විසින් පුද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස පුළුල් වී ඇති අතර ඉදිරි කාලය තුළ එය නවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික ගිණුම් 3Q2023

EQ වැඩ

මුදල් ප්‍රතිපත්ති සමාලෝචන අංක 08- නොවැම්බර් 2023

උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021 = 100) මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී 59.20% ට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී 4%⁵ ක් ලෙස සටහන් විය. 2023 දෙසැම්බර් මාසයේ දී ආහාර උද්ධමනය වසරින් වසර 0.3%⁵ කින් වැඩි වූ අතර ආහාර නොවන උද්ධමනය වසර 5.8% කින් අඩු විය. 2024 ජනවාරි සිට බලපැවැත්වෙන වැට් බද්ද වැඩිවීම නිසා (15% සිට 18% දක්වා) VAT මත බොහෝ නිදහස් කිරීම් ඉවත් කිරීම හේතුවෙන් උද්ධමනය තාවකාලිකව ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

බාහිර අංශය

2023 දී බාහිර අංශය සැලකිය යුතු දියුණුවක් අත්කර ගත්තේය. ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීමක් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉහළ ඉපැයීම් විදේශ වෙළඳාමට සහාය විය. 2023 දෙසැම්බර් අවසානය වන විට රටේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී ඇති අතර එය භාවිත කිරීමේ කොන්දේසිවලට යටත්ව චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.47 ක හුවමාරු පහසුකම ද ලැබී ඇත. 2023 වසර තුළදී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන ඇඩො. මිලියන 2107ක ශුද්ධ ගලා ඒමක් වාර්තා කර ඇත. මේ අතර විනිමය අනුපාතිකය වසර තුළදී 12.1%⁷ ක අගයක් වාර්තා කළ අතර 2023 අවසානයේදී ඇමරිකානු ඩොලරයට⁷ රුපියල් 323.92/ක් විය.

CTCLSA ආදායම් අරමුදල (ආරම්භය: 26 ජූලි 2021)

අරමුදල් කළමනාකරු:

කුහන් විනයාගසුන්දරම්

අරමුදලේ අරමුණ සහ පදනම

CTCLSA ආදායම් අරමුදලේ ආයෝජන අරමුණ වන්නේ මධ්‍යස්ථ අවදානම් සහිත ස්ථාවර ආදායම් සුරැකුම්පත්වල ආයෝජනය කිරීමෙන් වාර්ෂික ආදායමක් ලබා දීමයි. අරමුදලේ අවදානම් සහ ප්‍රතිලාභ අවශ්‍යතා සලකා බලා ඒකක හිමියන්ට සුදුසු ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අරමුදල සාංගමික ණය සහ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනු ඇත.

විවරණ

2023 වර්ෂයේදී **CTCLSA** ආදායම් අරමුදල එහි ආයෝජකයින්ට **26.13%** ¹⁵ ක වාර්ෂික ප්‍රතිලාභයක් ලබා දී ඇත. අරමුදල මූලික වශයෙන් අවධානය යොමු කළේ ආයෝජන ශ්‍රේණිගත කිරීම් සහ ඊට වැඩි නිකුත් කරන්නන් සමඟ රජයේ සුරැකුම්පත් සහ අනෙකුත් ස්ථාවර ආදායම් උපකරණ වෙතය. අරමුදලේ කාලසීමාව වසර **4.0315** ක් වූ අතර අරමුදලින් **100%** ¹⁵ ක් **A-** සහ ඉහළ ශ්‍රේණිගත උපකරණවල ආයෝජනය කර ඇත.

සටහන **03:** අරමුදල් ප්‍රතිලාභ එදිරිව පදනම් ප්‍රතිලාභය¹⁵

කාලසීමාව	ආදායම් අරමුදලේ වර්ධනය (GAIF)	NDBIB-CRISIL දින 364 භාණ්ඩාගාර බිල්පත්	ආදායම් අරමුදලේ වාර්ෂික වර්ධන අනුපාතය (GAIF-Annualised)
2023	26.13%	33.52%	26.13%
ආරම්භයේ සිට	44.67%	34.49%	18.36%


*කාර්ය සාධනය 2023 දෙසැම්බර් 31 වන දිනට මාසික අවසාන මිල ගණන් මත පදනම් වේ. මෙම ලේඛනයේ ඇතුළත් කාර්ය සාධන දත්ත අනීත කාර්ය සාධනය නියෝජනය කරන අතර අනාගත ප්‍රතිඵල පිළිබඳ සහතිකයක් නොවේ.

සලකා බලනු ලබන කාලසීමාව තුළදී, පොලී අනුපාත පහත වැටෙන විට ප්‍රාග්ධන ලාභය ඉහළ නංවා ගැනීමේ අරමුණින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරමින්, පහළ යන පොලී අනුපාත මධ්‍යයේ ප්‍රතිලාභ වැඩි කර ගැනීම සඳහා අරමුදල දිගු කාලීන උපකරණවල


ආයෝජනය කර ඇත. ඉන් අනතුරුව CTCLSA ආදායම් අරමුදල 2023 අවසානයේ 26.13%¹⁵ ක වාර්ෂික ප්‍රතිලාභයක් උත්පාදනය කර ඇත.

අරමුදලේ මූලික තොරතුරු²

ශුද්ධ වත්කම් වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස
අරමුදලේ ණය ගුණත්වය



වත්කම් වෙන් කිරීම



2023 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මුළු ශුද්ධ වත්කම් වටිනාකම රු. මිලියන 1127.33¹⁵ක් අරමුදලේ ඒකක දරන්නන් 58¹²ක් ඇත. 2023 දෙසැම්බර් 31 වැනි දින අරමුදල සඳහා දායකත්ව සහ මුදාගැනීමේ මිල රු. 14.4671¹⁵

² තොරතුරු පත්‍රිකාව - ආදායම් අරමුදල

ශුද්ධ වත්කම් වටිනාකමේ
ප්‍රතිශතයක් ලෙස අරමුදලේ
කල්පිරීම

